

ශ්‍රී ලංකා කණිෂ්ඨ විද්‍යා ඔලිම්පියාඩ් තරගයට ලියාපදිංචි වීම සඳහා උපදෙස්

- තරගය පැවැත්වෙන වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ඔබගේ අවුරුදු 16 ට වඩා අඩු බව තහවුරු කර ගන්න.
- පහත දැක්වෙන ගිණුමට ලියාපදිංචි ගාස්තුව රු 900.00 ක් ගෙවා කුවිතාන්සියක් ලබාගන්න.

ඔබට ලංකා බැංකුවේ “රන්කැක” ගිණුමක් හෝ “14 +plus” ගිණුමක් හෝ ඇත්නම් ලියාපදිංචි ගාස්තුව රු 700.00 ක් පමණි. ලියාපදිංචිවීමේ දී ගිණුම් අංකය සහ බැංකු ශාඛාව පෝරමයේ දක්වා ඇති ස්ථනයේ ඇතුළත් කළ යුතුය.

Account – Sri Lankan Junior Science Olympiad
Bank - Bank of Ceylon
Branch – Torrington Square
Acc. No: 78341015

- www.ipsl.lk වෙබ් අඩවියට ඇතුළු වී “Sri Lankan Junior Science Olympiad” ට පිවිසි විට **on-line** ලියාපදිංචිය සඳහා ලැබෙන ඉල්ලුම් පහත දී ඇති උපදෙස් අනුව සම්පූර්ණ කරන්න.

Name of the Applicant: සම්පූර්ණ නම ඇතුළු කරන්න.

Name with Initials: මුලකුරු සමග නම ඇතුළු කරන්න.

Gender: ස්ත්‍රී/පුරුෂ භාවය තෝරන්න.

Date of Birth: සපයා ඇති දින දර්ශනවලින් ඔබගේ උපන් දිනය තෝරන්න. ඔබගේ උපන් වර්ෂයට අදාළ දින දර්ශනය නොමැති නම් එයින් පැහැදිලි වන්නේ ඔබ තරගයට ඉදිරිපත්වීමට අවශ්‍ය වයස් සීමාව ඉක්මවා ඇති බවයි.

Exam Center ඔබට වඩාත් පහසු විභාග මධ්‍යස්ථානය තෝරන්න. විභාග මධ්‍යස්ථාන ලේඛනය පහත දක්වා ඇත.

Contact Telephone ජංගම දුරකථන අංකයක් ඇතුළු කරන්න.

e-mail මෙය අනිවාර්ය නොවේ. ඔබට විද්‍යුත් තැපැල් ලිපිනයක් ඇත්නම් පමණක් ඇතුළු කරන්න.

Medium ඔබ තරගයට ඉදිරිපත් වන මාධ්‍යය තෝරන්න.

Payment Method ඔබ ලියාපදිංචි ගාස්තු ගෙවූ ආකාරය තෝරන්න. ගෙවීම බැංකුවට කරන ලද්දේ නම් ගෙවීම් කළ දිනය සහ ශාඛාව ඇතුළු කරන්න.

ඔබ ඇතුළත් කළ සියලු තොරතුරු නිවැරදි නම් පමණක් " **Please Confirm**" මත ක්ලික් කරන්න. ඉන්පසු **Submit** මත ක්ලික් කරන්න.

- එවිට ඔබගේ ප්‍රවේශ පත්‍රය දැකගත හැකිය. එහි මුද්‍රිත පිටපතක් ලබා ගෙන ඔබේ පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූපයක් සහ මුදල්ගෙවා ලබාගත් කුවිතාන්සිය අදාල ස්ථානයන්හි අලවන්න.
- පහත දක්වා ඇති පුද්ගලයෙකු ඉදිරියේ, ප්‍රවේශ පත්‍රය මත ඔබගේ අත්සන තබා සහතික කරවා ගන්න.

පාසලේ විදුහල්පති හෝ නියෝජ්‍ය විදුහල්පති / සාමවිනිසුරු/ පන්සලක, දේවස්ථානයක, කෝවිලක හෝ පල්ලියක ආගමික ප්‍රධානියෙක් හෝ දින මුද්‍රාවක් සහිත ඕනෑම රාජ්‍ය නිලධාරියෙක්.

- විභාගයේ දී ඔබ ප්‍රවේශ පත්‍රය ඉදිරිපත් කළ යුතුය.
- කිසියම් නොවැලක්විය හැකි හේතුවක් නිසා යෝජිත දිනයේ දී විභාගය නොපැවත්වෙන්නේ නම් ඒ පිළිබඳව එක් එක් අයදුම්කරුට වෙන වෙනම දැනුම් නොදෙන බව සැලකිය යුතුය. එවැනි වෙනස්වීමක් ඇත්නම් එය භෞතික විද්‍යා ආයතනයේ වෙබ් අඩවිය (www.ipsl.lk) මගින් දන්වනු ලැබේ. www.ipsl.lk වෙබ් අඩවියට ඇතුළුවීමෙන් එවැනි වෙනස්වීමක් ඇත්දැයි, අයදුම්කරුවන්/දෙමාපියන්/ගුරුවරු විභාගයට පෙරාතුව අවධානයෙන් සිටිය යුතු බව තරයේ අවධාරණය කෙරේ. එවැනි වෙනස්වීමකදී පෙර නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය, නැවත දැනුම් දෙන ලද දිනයක දී පැවැත්වෙන විභාගයට වලංගු වේ.
- අයදුම්කරුවන්ගේ නොසැලකිලිමත්කම නිසා විභාගයට පෙනීසිටීමට නොහැකි වන අවස්ථාවන්හි දී, ලියාපදිංචි ගාස්තුව ප්‍රතිපූරණය නොකරණු ඇත.
- ඕනෑම කාරණයක් සම්බන්ධව ශ්‍රී ලංකා භෞතික විද්‍යා ආයතනයේ විධායක කමිටුවේ තීරණය අවසන් තීරණය වනු ඇත.

විභාග මධ්‍යස්ථාන ලේඛනය

- University of Colombo
- University of Kelaniya
- Rajarata University
- University of Sri Jayawardanepura
- University of Ruhuna
- Vavunia-Campus
- Wayamba University
- Kandy- Open University Regional Center.
- Jaffna University
- Batticolo-Open University Regional Center.
- Uwa Wellasa University
- Open University, Nugegoda